



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2041/10 - 2017 ඔක්තෝබර් මස 17 වැනි අගභරුවාදා - 2017.10.17

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

එල්.ඩී.බී 5/2017

1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනත

1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනතේ 10 වැනි වගන්තිය යටතේ වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග.

මහින්ද සමරසිංහ,
වරාය හා නාවික කටයුතු අමාත්‍ය.

2017 ඔක්තෝබර් මස 17 දින,
කොළඹ දී ය.

නියෝග

1. මෙම නියෝග 2017 නැව් නියෝජිතයින්ගේ, නැව්බඩු ගෙනයන්නන්ගේ, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ගේ සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ගේ (ගාස්තු ව්‍යුහ) නියෝග යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. (1) නැව් නියෝජිතයකුගේ, නැව්බඩු ගෙනයන්නකුගේ, යාත්‍රා ක්‍රියාකරුවකු නොවන පොදු ප්‍රවාහකයකුගේ හෝ කන්ටේනර් මෙහෙයුම්කරුවකුගේ හෝ නැව් බඩු ඒකාබද්ධකරුවෙකුගේ ව්‍යාපාරය පවත්වාගෙන යන (මෙහි මින් මතු " බලපත්‍රලාභී සේවා සපයන්නා " යනුවෙන් සඳහන් කරනු ලබන) සෑම බලපත්‍රලාභී නැව් නියෝජිතයකු, නැව්බඩු ගෙනයන්නකු, යාත්‍රා ක්‍රියාකරුවකු නොවන පොදු ප්‍රවාහකයකු සහ කන්ටේනර් මෙහෙයුම් කරුවකු විසින්ම නැව්බඩු තොගය " ප්‍රවාහක ගාස්තු පෙර ගෙවන ලද නැව් බඩු " හෝ " ප්‍රවාහක ගාස්තු ගෙවිය යුතු නැව්බඩු " වශයෙන් නිශ්චිතව දැක්වෙන පිරිසිදු නැව්භාරපතක් නිකුත් කළ යුතු ය.

(2) කිසිම නැව් භාරපතක නැව්බඩු තොගය " ප්‍රවාහක ගාස්තු ශුන්‍ය නැව් බඩු " වශයෙන් සඳහන් නොකළ යුතු ය.

3. බහාලුම්වල ඇති නැව්බඩු ප්‍රවාහන ලේඛනයේ දක්වා ඇති ආරම්භක ස්ථානයේ සිට ගමනාන්තය දක්වා ගෙනයාමට අයකරනු ලබන සියලුම ගාස්තු, නැව් භාරපතේ නිශ්චිතව දක්වා ඇති සියලු ගාස්තු සහිත ප්‍රවාහක ගාස්තුවට ඇතුළත් කරනු ලැබිය යුතු ය. තවද, එම ගාස්තු ගිවිසුම මගින් ගෙවීමට බැඳෙන පාර්ශවයෙන් පමණක් අය කරනු ලැබිය යුතු ය.



4. බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවකු විසින් අයකර ගන්නා ගාස්තු ව්‍යුහ සම්බන්ධ සෑම ගිවිසුමක්ම මෙම නියෝගවලට යටත්ව විය යුතු අතර, ගිවිසුමේ හා වෙනත් අදාළ ලේඛනවල පිටපත් අවශ්‍ය අවස්ථාවල දී වෙළඳ නැව් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත භාරදෙනු ලැබිය යුතු ය.

5. නැව්භාර පතෙහි හෝ ප්‍රවාහන භාණ්ඩ භාරගැනීමේ ලදුපතෙහි නිශ්චිතව දක්වා ඇති ආරම්භක ස්ථානයේ සිට ගමනාන්තය දක්වා භාණ්ඩ රැගෙන යාම සඳහා ආනයනකරුවෙකු විසින් 3 වන නියෝගයේ නිශ්චිතව දක්වා ඇති සියලු ගාස්තු ඇතුළත් ප්‍රවාහන ගාස්තුව හැර, වෙනත් කිසිදු ගාස්තුවක් බලපත්‍රලාභී සේවා සපයන්නකු විසින් ශ්‍රී ලංකාවේ ආනයනකරුවකුගෙන් අයකරනු නොලැබිය යුතු ය.

එසේ වුවද, යම් බලපත්‍රලාභී සේවා සපයන්නකු විසින් ආනයනකරුවෙකුගෙන් ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවනු ලැබිය යුතු ආනයනික භාරදීමේ ගාස්තුවක් අයකරනු ලැබිය හැකිය.

6. (1) බලපත්‍රලාභී සේවා සපයන්නකු විසින් ආනයනික භාණ්ඩ භාරදීමේ ගාස්තුවක් අයකරනු ලබන අවස්ථාවක, එසේ අයකරනු ලබන ගාස්තුවේ ප්‍රමාණය, වාර්තා කර තැබීමේ කාර්යය සඳහා (මෙහි මින්මතු " අධ්‍යක්ෂ ජනරාල්වරයා " යනුවෙන් සඳහන් කරනු ලබන) වෙළඳ නැව් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දෙනු ලැබිය යුතු ය.

(2) යම් බලපත්‍රලාභී සේවා සපයන්නකු ආනයනික භාණ්ඩ භාරදීමේ ගාස්තුවේ ප්‍රමාණය වැඩි කිරීමට අදහස් කරන්නේ නම්, තත්කාර්ය සඳහා වූ ඉල්ලීමක් එම වැඩිකිරීම සඳහා වූ ලේඛනගත සාක්ෂි සමග අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

(3) අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්, සනාථ කිරීමේ ලේඛන සත්‍යායනය කිරීමෙන් පසු -

(අ) යෝජිත ආනයනික භාණ්ඩ භාරදීමේ ගාස්තුවේ වැඩිකිරීම පිළිගනු ලැබිය හැකිය ;

(ආ) ආනයනික භාණ්ඩ භාරදීමේ ගාස්තුවේ යෝජිත ප්‍රතිශෝධනය ප්‍රතික්ෂේප කරනු ලැබිය හැකිය ; හෝ

(ඇ) තමා විසින් සාධාරණයයි සලකනු ලබන ආනයනික භාණ්ඩ භාරදීමේ ගාස්තුවේ විකල්ප වැඩි කිරීමක් යෝජනා කළ හැකිය.

(4) අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය (2) වන ඡේදයේ සඳහන් ඉල්ලීම ලැබීමේ දින සිට වැඩකරන දින හතළිස් පහක් (45) ඇතුළත, ඒ තීරණය සඳහා හේතු ද දක්වමින් අදාළ බලපත්‍රලාභී සේවා සපයන්නා වෙත දැනුම් දිය යුතු ය.

7. නැව් භාරපතෙහි හෝ ප්‍රවාහන භාණ්ඩ භාරගැනීමේ ලදුපතෙහි නිශ්චිතව දක්වා ඇති ආරම්භක ස්ථානයේ සිට ගමනාන්තය දක්වා භාණ්ඩ රැගෙනයාම සඳහා, 3 වන නියෝගයේ නිශ්චිතව දක්වා ඇති සියලු ගාස්තු සහිත ප්‍රවාහන ගාස්තුව හැර, වෙනත් කිසිදු ගාස්තුවක් කිසිම බලපත්‍රලාභී සේවා සපයන්නකු විසින් ශ්‍රී ලංකාවේ අපනයනකරුවකුගෙන් අයකරනු නොලැබිය යුතු ය.

8. ආවරණය කරන ලද සෑම බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවකුම, 1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට, නැව්බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ පනතේ 7 වන වගන්තිය යටතේ නිකුත් කරනු ලබන විධානවලට/මාර්ගෝපදේශවලට අනුකූල විය යුතු ය.

9. (අ) මේ නියෝග යටතේ නියමිත පරිදි භාර දෙන ලද යම් ලේඛනයක ඇතුළත් යම් තොරතුරක් හෝ කරුණු අසත්‍ය හෝ ව්‍යාජයැයි සොයා ගනු ලැබූ අවස්ථාවක දී ; හෝ

(ආ) යම් බලපත්‍රලාභී සේවා සැපයුම්කරුවකු මේ නියෝගවල විධිවිධාන උල්ලංඝනය කර ඇති අවස්ථාවකදී, අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්, විමර්ශනයකින් පසුව එම සමාගමට නිකුත් කර ඇති බලපත්‍රය අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට හෝ එම සමාගමට ප්‍රදානය කර ඇති යම් වරප්‍රසාද ඉවත් කිරීමට හෝ අත්හිටුවීමට පියවර ගනු ලැබිය හැකි ය.

10. මේ නියෝගවල, යම් විධිවිධානයකට පටහැනිව කටයුතු කරන හෝ ඔහුගේ දැනීමට අනුව අසත්‍ය හෝ ව්‍යාජ තොරතුරු කිසිවක් ඇතුළත් යම් තොරතුරක් හෝ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන යම් තැනැත්තකු වරදකට වරදකරු විය යුතු අතර, මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබීමේ දී රුපියල් පන්දහස නොඉක්මවන දඩයකට හෝ වසරක කාලයක් නොඉක්මවන දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ එම දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දෙකටම යටත්විය යුතු ය.

11. 2013 දෙසැම්බර් මස 27 වන දිනැති අංක 1842/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද 2013 නැව් නියෝජිතයන්ගේ, නැව්බඩු ගෙනයන්නන්ගේ, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ගේ සහ කන්ටේනර් මෙහෙයුම් කරුවන්ගේ නියෝග මෙයින් පරිච්ඡින්න කරනු ලැබේ.

12. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍යවන්නේ නම් මිස, මේ නියෝගවල - 'සියලු ගාස්තු සහිත ප්‍රවාහක ගාස්තුව' යන්නට -

- (අ) සම්පූර්ණ බහාලුමක් මත වූ ගාස්තු ;
- (ආ) පර්යන්ත මෙහෙයුම් ගාස්තු ;
- (ඇ) නැව්භාරපත හෝ ප්‍රවාහන භාණ්ඩ භාරගැනීමේ ලදුපත නිකුත් කිරීම සඳහා ගාස්තු ;
- (ඈ) අසම්පූර්ණ බහාලුම් භාණ්ඩ සඳහා ගාස්තු (අදාළවන්නේ නම්) ඇතුළත් වේ ; සහ

'ආරම්භයේ සිට ගමනාන්තය දක්වා' යන්නෙන් -

- (අ) බහාලුම් අංගනයක සිට බහාලුම් අංගනයකට ;
- (ආ) බහාලුම් නිශ්කාෂණ මධ්‍යස්ථානයක සිට බහාලුම් නිශ්කාෂණ මධ්‍යස්ථානයකට ;
- (ඇ) බහාලුම් අංගනයක සිට බහාලුම් නිශ්කාෂණ මධ්‍යස්ථානයකට ;
- (ඈ) බහාලුම් නිශ්කාෂණ මධ්‍යස්ථානයක සිට බහාලුම් අංගනයකට,

භාණ්ඩ ප්‍රවාහනය කිරීම අදහස් වේ.

11-316